

පුත්තලම ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

පුත්තලම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට පුත්තලම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන

තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පුත්තලම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමග අනුරූප වේ.

- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේ දී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ පරිත්‍යාග ලෙස ලැබී තිබුණු රු.477,915ක පුස්තකාල පොත් වටිනාකම ප්‍රාග්ධන ලැබීම් ලෙස ගිණුම්ගත කර නොතිබුණි.	2025 වර්ෂයේ දී ගිණුම් ගත කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) වගකීම් පියවීම සඳහා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දින සිට වර්ෂයකට වඩා වැඩි කාලයක් ගතවන වගකීම් ජංගම නොවන වගකීම් ලෙසත් වර්ෂයක් තුළ පියවීමට සිදුවන වගකීම් ජංගම වගකීම් ලෙසත් හඳුනාගත යුතු වුවද , දේශීය ණය සහ සංවර්ධන අරමුදල සඳහා 2025 වර්ෂය තුළ ගෙවිය යුතු රු.3,000,000 ක ණය වාරික මුදල ජංගම නොවන වගකීම් ලෙස ගිණුම්ගත කර තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳුන පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගිණුම් විෂයයන් 03ක මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය සහ උපලේඛන අනුව ශේෂය අතර රු.1,458,634ක වෙනසක් නිරීක්ෂණය විය.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනය සමඟ ගිණුම්ගත කිරීමේදී නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	මූල්‍ය ප්‍රකාශනයේ දැක්වෙන ගිණුම් ශේෂ හා උපලේඛන අතර වෙනස්කම් නිවැරදි කළ යුතුය.

1.7 අනුකූල නොවීම්

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			

- (අ) මු.රෙ. 104(3), 104(4) සභාව සතුව තිබුණු ට්‍රැක්ටර් ට්‍රැක්ටර් රථය වාහන අංගනයේ මුදල් රෙගුලාසි රථයකට 2024 මාර්තු 14 නවතා තිබියදී දිවා කාලයේ අව ප්‍රකාරව කටයුතු දින සිදු වූ අනතුර රශ්මිය මත දොර විදුර බිදී යෑම කළ යුතුය. සම්බන්ධයෙන් පරීක්ෂණ නිසා පොලීසියට පැමිණිල්ලක් කර අළුත්වැඩියා කර ගැනීම වගකිව යුත්තන් නිශ්චය සඳහා රක්ෂණ සමාගම වෙත කර නොතිබුණි. ඉදිරිපත් කර ඇති බව.
- (ආ) මු.රෙ. 571(2) වසර 02 ඉක්ම වූ තැන්පත් තැන්පතු සියයට 75ක් පමණ මුදල් රෙගුලාසි සම්බන්ධයෙන් මුදල් මුදල් රෙගුලාසි ප්‍රකාරව සභා ප්‍රකාරව කටයුතු රෙගුලාසි ප්‍රකාරව අරමුදලට බැර කිරීමටත්, කළ යුතුය. නියාදනය කිරීමට කටයුතු තැන්පතුකරුවන් වෙත නිදහස් කිරීමටත්, කටයුතු කර අඩු කර ඇත. ඉතිරි තැන්පතු සඳහා අදාළ තැන්පත් කරුවන් වෙත අවසන් දැනුම්දීම නිකුත් කර ඇති බව.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.61,818,544 ක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 48,731,640 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000
i. වරිපතම් හා බදු	11,357	15,975	9,930	9,349	3,736	3,150	2,254	2,582
ii. කුලී	21,553	19,306	9,706	11,625	18,800	18,016	13,348	9,494
iii. බලපත්‍ර ගාස්තු	2,907	1,107	1,695	-	2,855	1,997	1,997	-
iv. වෙනත් ආදායම්	8,365	8,801	8,801	-	9,400	6,099	6,099	-
එකතුව	44,182	45,189	30,132	20,974	34,791	29,262	23,698	12,076

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණයන් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
i. සමාලෝචිත වර්ෂය අවසානයට වරිපනම් බදු හිඟය රු.8,460,503ක් වූ අතර, එම හිඟයෙන් වර්ෂ 01ත් 05ත් අතර කාලයක් හිඟ හිටි ශේෂය රු.8,413,100ක් ද වර්ෂ 05ට වැඩි හිඟ හිටි ශේෂය රු.47,403ක් ද විය.	මෙම හිඟයෙන් රු.1,202,478ක මුදලක් අයකරගෙන ඇති අතර, ජංගම වැඩසටහන් මගින් හා දේපල තහනම් කිරීම මගින් හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව.	හිග ආදායම් කඩිනමින් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
ii. 2025 අප්‍රේල් 30 දිනට අයවිය යුතු හිඟ අක්කර බදු මුදල රු.879,861ක් වූ අතර එම හිඟයෙන් රු.378,013ක් වර්ෂ 05කට වැඩි හිඟ ශේෂයක්ද රු.510,848ක් වර්ෂ 01 ත් 05 ත් අතර කාලයක හිඟ ශේෂයක්ද විය.	අක්කර බදු සම්බන්ධයෙන් සිදු කර ඉඩම් හිමියන් හට ලිඛිතව හිඟ මුදල් සම්බන්ධව දැනුවත් කර එම හිඟ මුදල් අය කර ගැනීමට මේ වන විට කටයුතු කරමින් පවතින බව.	හිග ආදායම් කඩිනමින් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) කුලී		
2025 අප්‍රේල් 30 දිනට හිඟ කුලී රු.10,255,725ක් වූ අතර එම මුදල වර්ෂ 01ත් 04 ත් අතර කාලයක සිට පැවත එන හිඟ ශේෂ විය.	හිඟ මුදල් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබන බව.	හිග ආදායම් කඩිනමින් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2025 අප්‍රේල් 30 දිනට ලැබිය යුතු ගිණුම් 11ක වටිනාකම රු.26,387,537ක් වූ අතර, ඒ තුල රු.20,840,518ක වර්ෂ 05ක් ඉක්මවූ ශේෂයක් පැවතුණි. මෙම හිඟ ශේෂ අයකර ගැනීම කෙරෙහි කළමනාකරණයේ අවධානය යොමු වී නොතිබුණි.	හිඟ ශේෂයෙන් රු.8,412,377 ක මුදලක් ලැබී ඇති බවත්, පැරණි හිඟ ශේෂයන් සම්බන්ධ තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව එම මුදල් අය කර ගැනීමට කටයුතු කරන බව.	ලැබිය යුතු ශේෂ අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

- (ආ) 2025 අප්‍රේල් 30 දිනට ගෙවිය යුතු ගිණුම් 07ක වටිනාකම රු.2,238,105ක් වූ අතර, ඒ තුළ වර්ෂය ඉක්මවූ රු.278,714ක ශේෂයක් විය. මෙම ගෙවිය යුතු ශේෂයන්ගේ පැවැත්ම තහවුරු කරගෙන නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- ගෙවිය යුතු ශේෂයෙන් රු.2,945,502 ක මුදලක් ගෙවීමට කටයුතු කර ඇත. අනෙකුත් ගෙවීම් සඳහා තොරතුරු ලබා ගෙන ගෙවිය හැකි මුදල් ගෙවීමටත්, ඉදිරිපත් නොවන අයගේ මුදල්, මුදල් රෙගුලාසි ප්‍රකාරව සහා අරමුදලට බැර කිරීමට කටයුතු කරන බව.
- ගෙවිය යුතු ශේෂ නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මදුරන්කුලිය තොඩුවාව පාරේ පිහිටි කඩ කාමර 17 ක් සඳහා 2022 අප්‍රේල් සිට කඩකුලි නොගෙවා ගිවිසුම් අලුත් කිරීමකින් තොරව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගොස් තිබුණි. මෙම කඩ කාමරවලින් සමාලෝචිත වර්ෂය අවසාන වන විට රු.3,276,087ක හිඟ ශේෂයක් අය වීමට තිබුණු අතර නිසි පරිදි කඩ කුලි නොගෙවීම සම්බන්ධව බදු ගිවිසුමෙහි 6 ඡේදයේ ඇති වගන්තියෙහි දැක්වෙන ප්‍රතිපාදන අනුව කටයුතු කර නොතිබුණි.	කඩ කාමර සඳහා නව තක්සේරුවක් සිදු කිරීම වෙනුවෙන් තක්සේරු දෙපාර්තමේන්තුව වෙත අත්තිකාරම් මුදල් ගෙවා ඇති අතර, නව තක්සේරුව ලැබුණු වහාම නව ගිවිසුමකට එළඹීමට කටයුතු කර, නව ගිවිසුමට එළඹීමේදී හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව.	කඩකාමර කාලීනව තක්සේරු කර ගිවිසුම්වලට එළඹිය යුතු අතර කුලි මුදල් නිසිපරිදි අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) මදුරන්කුලිය නව වෙළඳ සංකීර්ණයේ අංක 03 හා 04 කඩ කාමර සඳහා අත්සන් කර තිබුණු ගිවිසුම්වල කාලය 2023 ජූලි 09 දිනෙන් අවසන් වී තිබුණද නැවත ගිවිසුම්ගත වීමට කටයුතු කර නොතිබුණි.	කඩ කාමර අංක 03 හා 04 සඳහා බදු කරුවන් හා කඩිනමින් නව ගිවිසුම් ගත වීමට කටයුතු කරන බව.	නිසිපරිදි ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව විසින් නඩත්තු කරන හා පරිහරණය කරන සති පොළවල්, කඩ කාමර, පුස්තකාල, පෙර පාසල්, ළමා උද්‍යාන, පොදු නල ළිං පිහිටි ඉඩම් සහ සුසාන භූමි හා ක්‍රීඩා භූමි පිහිටි ඉඩම් 112 ක් සභාව වෙත පවරාගෙන නොතිබුණි.	සභාව මගින් නඩත්තු කරන හා පරිහරණය කරන වත්කම් සියල්ල සභාව වෙත පවරා ගැනීම සඳහා මේ වන විට මැනුම් නියෝග හා මැනුම් කටයුතු කර අවසන් වී ඇති බැවින්, එම ඉඩම් කොටස් පවරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යොමු කර ඇති බව.	සභාව සතු දේපලවල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

- (ආ) අක්කර 02 ක පමණ ඉඩම් කට්ටි 06 ක් සඳහා සභාව නමින් සින්නක්කර ඔප්පු තිබුණද ඉඩම් භෞතිකව හඳුනාගැනීමට සමාලෝචිත වර්ෂයේ සිදු කරන ලද ඉඩම් සමීක්ෂණ මණ්ඩලයට නොහැකි වී තිබුණි. ඉදිරියේදී ප්‍රාදේශීය ලේකම් සභා දේපලවල අයිතිය කාර්යාලයට ඉදිරිපත් කර මෙම ඉඩම් කොටස් හඳුනා ගැනීමට අවශ්‍ය තහවුරු කර ගැනීමට කටයුතු කළ යුතුය.
- (ඇ) සභාව විසින් පාලනය කරන සහ නඩත්තු කරන ඉඩම් සම්බන්ධයෙන් සභාවේ ආරක්ෂාව හා අධීක්ෂණය දුර්වල වීම හේතුවෙන් ඉඩම් 03ක බාහිර පාර්ශවයන් විසින් අනවසරයෙන් ඉදිකිරීම් සිදුකර තිබුණු බව නිරීක්ෂණය විය. මදුරන්කුලිය සහි පොළ භූමියේ අනවසර ඉදිකිරීම් සම්බන්ධව කර ගැනීමට කටයුතු කළ යුතුය. නීතිමය කටයුතු කිරීම සඳහා මේ වන විට අදාළ විෂය භාර නිලධාරී දැනුවත් කර ඇති අතර, පාලවිය පොදු වැසිකිළිය සහිත ඉඩම හා මුන්දලම පොදු වැසිකිළිය සහිත ඉඩම මෙතෙක් සභාවට පවරා දී නොමැති බැවින්, පවරා ගැනීමෙන් අනතුරුව අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන බව.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ ද්විතියික තනතුරු 06ක ද ප්‍රාථමික තනතුරු 05ක ද පුරප්පාඩු වී පැවති අතර ප්‍රාථමික තනතුරු 02 ක අතිරික්තයක් පැවතුණි. ප්‍රාදේශීය සභාවේ පවතින සේවක පුරප්පාඩු හේතුවෙන් ප්‍රාථමික ශ්‍රේණියේ සේවකයින් තම නිත්‍ය තනතුරේ රාජකාරිවලින් පරිබාහිරව ද්විතියික ශ්‍රේණියේ තනතුරුවල රාජකාරි ඉටු කරන බව නිරීක්ෂණය විය.	මෙම සේවක පුරප්පාඩු පුරවා ගැනීම සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත දැනුම්දීමක් සිදු කර ඇත. ඒ හේතුවෙන් ද්විතියික ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩුවල රාජකාරි ආවරණය කිරීම සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ සේවකයින් යොදවා ඇති බව.	තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කරවාගෙන සභාවේ කාර්යයන් විධිමත්ව පවත්වාගෙන යාමට හා අතිරික්ත තනතුරු අනුමත කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සේවය හැර ගිය හා මිය ගිය නිලධාරීන් 08 දෙනෙකුගෙන් අයවිය යුතු එකතුව රු.413,671ක් වූ ණය ශේෂය අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	ණය මුදල් ගෙවීමේදී ඒ සඳහා ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වූවන්ගෙන් ඉහත මුදල අයකර ගැනීමට ලිපි මගින් දැනුම් දී ඇති බව.	ණයශේෂ අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභා බල ප්‍රදේශයේ ජනතාවට සේවා සැපයීමේ අරමුණින් සමාලෝචිත වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණු	2024 වර්ෂයේ අයවැය මගින් මුදල් වෙන් කර සැලසුම් කර තිබුණු සංවර්ධන යෝජනා ඇතුළත්	වර්ෂයේ අයවැයගත කාර්යයන් වර්ෂය තුළ ඉටුකිරීමට ක්‍රියාකළ

කාර්යයන් 38 ක් වර්ෂය තුළ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් එම කාර්යයන් සඳහා ඇස්තමේන්තු කර තිබුණු රු.17,265,000ක ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ඉතිරි වී තිබුණි.

වැඩසටහන් ප්‍රමාණයක් අදාළ වර්ෂය තුළ පැවති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව.

4.2 නිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය

නිරසර සංවර්ධන න්‍යාය පත්‍රය 2030 ප්‍රකාරව ළඟා කරගත යුතු අරමුණු හා ඉලක්ක කරා ළඟා වීම සඳහා සභාව විසින් 2024 වර්ෂය වෙනුවෙන් නිරසර සංවර්ධන අරමුණු 17ක් සඳහා ඉලක්කයන් 38 ක් හඳුනාගෙන තිබුණු අතර අරමුණු 11ක් ඉටුකර ගැනීම සඳහා රු.25,875,000 ක වියදමක් දරා තිබුණි. ඉතිරි අරමුණු 06 සඳහා ප්‍රතිපාදන සලසා නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

2025 වර්ෂයේ දී නිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට කටයුතු කරන බව.

නිර්දේශය

නිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට කටයුතු කළ යුතුය.